

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ පනතේ 10 වන වගන්තිය යටතේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වෙත යොමු කිරීම සඳහා සැකසු වාර්ෂික වාර්තාව - 2024

1. ජොයු අධිකාරිය පිළිබඳ විස්තර

1.1. නම

ජාතික අයවැය දෙපාර්තමේන්තුව

1.2. ලිපිනය

මහලේකම් කාර්යාලය, කොළඹ 01

1.3. වෙබ් සබැඳිය

<https://www.treasury.gov.lk/web/department-of-national-budget/section/department-of-national-budget>

1.4. රේඛිය අමාත්‍යාංශයේ නම / පළාත් අමාත්‍යාංශයේ නම (ජොයු අධිකාරිය අමාත්‍යාංශයක් හෝ පළාත් අමාත්‍යාංශයක් නොවන විටදී)

මුදල, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

2. ජොයු අධිකාරියේ විධි නියමයන්ගේ ස්වභාවය දළ වශයෙන් විස්තර කරන්න.

1. දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ වල අයවැය පිළිබඳ සාකච්ඡා කර විසර්ජන පනත් කෙටුම්පත සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම.

2. ඉදිරි වර්ෂය සඳහා ජාතික අයවැය සකස් කිරීම.

රජයේ ආර්ථික සංවර්ධන සැලසුම් වලට අනුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් දක්වා ඇති මූල්‍ය ඉලක්ක වලට අනුකූල වන පරිදි වියදුම් කිරීමේ ආයතන සහ අදාළ හාණ්ඩාගාර දෙපාර්තමේන්තු සමග සම්බන්ධිකරණයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සහ සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළත්ව රජය සඳහා වන වාර්ෂික අයවැය හා වියදුම් ඇස්තමේන්තු සකස් කරනු ලැබේ.

3. ජාතික අයවැය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසා දීම.

- අයවැය ක්‍රියාත්මක කිරීමට බලය ලබා දීම සඳහා අධිකාරී බලපත්‍ර, උපදෙස් හා වකුලේඛ නිකුත් කිරීම
- අනුමත ප්‍රතිපාදන සීමාවන් තුළ අපේක්ෂිත අරමුණු වෙනුවෙන් මුදල යොදා ගැනෙන බව සහ මූල්‍ය විනය පවත්වා ගෙන යනු ලබන බව තහවුරු කිරීම සඳහා පාලන විධිතුම බලාත්මක කිරීම.
- විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ ප්‍රතිපාදන නැවත වෙන් කිරීම සහ 5(1) වගන්තිය අනුව විරෝධාන් ක්‍රියාපටිපාටිය යටතේ ප්‍රතිපාදන මාරු කිරීම.

4. අන්තිකාරම ගිණුම කටයුතු.

5. අයවැයෙහි වියදුම් යෝජන සම්බන්ධයෙන් කටයුතු කිරීම.

6. ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ විෂය පරියට අයත් රාජ්‍ය ආයතන අධික්ෂණය කිරීමට අදාළ ක්‍රියාකාරකම්

3. තොරතුරු නිලධාරියා සහ නම කළ නිලධාරියාගේ නම හා සම්බන්ධ කර ගත හැකි ආකාරය

	නම (මයා/මිය)	තනතුර	රාජකාරී ලිපිනය	දුරකථන අංකය	ගැක්ස් අංකය සහ විද්‍යුත් තැපෑල් ලිපිනය	
3.1	තොරතුරු නිලධාරියා	චිං.එම.අං.රු. විජේණෝන් මයා	අතිරේක අධ්‍යක්ෂ ඡනරාල් (ර.ඉ.)	මහලේකම් කාරියාලය, කොළඹ 01	011- 2484690	011- 2484807 wijekoon.wmr@nbd.treasury.gov.lk
3.2	නම කළ නිලධාරියා	ප්‍රඩි නිලද්‍යක්ෂාන් මයා	අධ්‍යක්ෂ ඡනරාල්		011- 2484665	011-2484639 dgnb@nbd.treasury.gov.lk

4. අනුකූලතා සමාලෝචනය

4.1	වාර්තා පවත්වාගෙන යාම, කාණ්ඩගත කිරීම සහ සුවිගත කිරීම සිදු කරන්නේ කෙසේද?	පනතෙහි අදාළ වගන්ති ප්‍රකාරව මෙම වාර්තා විද්‍යුත් හා මුද්‍රිත ආකෘතියෙන් පවත්වාගෙන යනු ලැබේ.
4.2	විද්‍යුත් ආකෘතියෙන් වාර්තා පවත්වාගෙන යාම, කාණ්ඩගත කිරීම සහ සුවිගත කිරීම සිදු කරන්නේ කෙසේද?	විද්‍යුත් ආකෘතියෙන් RTI3, RTI9, RTI11, RTI12, යන වාර්තා ගොනුගත කොට පවත්වාගෙන යනු ලබයි.
4.3	පහත දැක්වෙන තොරතුරු පුරවැසියන් වෙත දැනගැනීමට සලස්වන්නේ කෙසේද?	
4.3.1	පොදු අධිකාරියේ නිලධාරයන්ගේ හා සේවකයන්ගේ බලතල, රාජකාරී හා නිර්ණ ගැනීමේ ක්‍රියාවලියේදී අනුගමනය කරන කාර්යපටිපාටි.	
4.3.2	පොදු අධිකාරියේ නිලධාරයන්ගේ හා සේවකයන්ගේ ක්‍රියාකාරීත්වය ලබාදීමේ, රාජකාරී කාර්යසාධනයේ සහ බලතල ක්‍රියාත්මක කිරීමේදී යොදාගත්තා සම්මතයන්.	මෙම කරුණු යටතේ පොදුවේ දැන ගතයුතු කරුණු අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි පල කරනු ලබන අතර තොරතුරු ඉල්ලීම් ලද විට එම ඉල්ලීම් වැළට පනත ප්‍රකාරව තොරතුරු ලබා දීම සිදු කරනු ලබයි.
4.3.3	සිය ක්‍රියාකාරීත්වය ලබාදීමේදී රාජකාරී කාර්යසාධනයේදී සහ සිය බලතල ක්‍රියාත්මක කිරීමේදී පොදු අධිකාරියේ නිලධාරයන්ගේ හා සේවකයන් විසින් හාවිතා කරනු ලබන නීති, රෙගුලාසි, උපදෙස්, අත්පොත් සහ වෙනත් කාණ්ඩගත වාර්තා.	
4.3.4	තොරතුරු පනත යටතේ තොරතුරු ලබාගැනීමේදී පුරවැසියන්ට ලැබෙන පහසුකම් පිළිබඳ විස්තර.	තොරතුරු ඉල්ලීම් ලද විට එම ඉල්ලීම් වැළට පනත ප්‍රකාරව තොරතුරු ලබා දීම සිදු කරනු ලබයි.
4.3.5	වෙන් කළ අයවැය දක්වන යැලුසුම්ගත විස්තර යෝජිත වියදම් සහ වියදම් ගෙවීම පිළිබඳ විස්තර.	

4.4	තොරතුරු හාඡා තුනෙන්ම ලබා ගත හැකිද?	මධ්‍ය
4.5	සෙහුදු අධිකාරිය අමාත්‍යාංශයක් වේ නම් වර්ෂය තුළ හදිසි සහ වෙනත් ව්‍යාපෘති කොපමණ සංඛ්‍යාවක් පිළිබඳ විස්තර පූරවැසියාට දැනගැනීමට සැලැස්වීද?	
4.5.1	විදේශ අරමුදල් ලද ව්‍යාපෘති (ආරම්භ වීමට මාස 3කට පෙර)	ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් සංශෝධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු නොවේ.
4.5.2	දේශීය අරමුදල් ලද ව්‍යාපෘති (ආරම්භ වීමට මාස 3කට පෙර)	
4.5.3	විදේශ අරමුදල් ලද හදිසි ව්‍යාපෘති (ආරම්භ වීමට දින 7කට පෙර)	
4.5.4	දේශීය අරමුදල් ලද හදිසි ව්‍යාපෘති (ආරම්භ වීමට දින 7කට පෙර)	

5. වසර පූරා ලද තොරතුරු ඉල්ලීම් විස්තර

5.1	වසර පූරා ලද තොරතුරු ඉල්ලීම් සංඛ්‍යාව	26
5.2	තොරතුරු සම්පූර්ණයෙන්ම සැපයු තොරතුරු ඉල්ලීම්වල සංඛ්‍යාව	25
5.3	තොරතුරු කොටසක් පමණක් සැපයු තොරතුරු ඉල්ලීම්වල සංඛ්‍යාව	01
5.4	පනතේ පස්වන වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කරන ලද තොරතුරු ඉල්ලීම් ගණන	0
5.5	පනතේ පස්වන වගන්තිය යටතේ නොවන හේතු මත ප්‍රතික්ෂේප කරන ලද තොරතුරු ඉල්ලීම් ගණන	0
5.6	තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීම සඳහා ගනු ලබන සාමාන්‍ය කාලය (වැඩ කරන දින ගණන) කොතරම් ද?	ලද සැනින්
5.7	තැපෑලන් ලැබුණු තොරතුරු ඉල්ලීම් ගණන කියද?	26
5.8	විද්‍යුත් තැපෑලන් ලැබුණ තොරතුරු ඉල්ලීම් ගණන?	0
5.9	තැපෑලන් හේ විද්‍යුත් තැපෑලන් තොවන ක්‍රම මගින් ලැබුණ තොරතුරු ඉල්ලීම් ගණන?	0

6. තොරතුරු ඉල්ලීම් වල ස්වභාවය

6.1	තොරතුරු ඉල්ලීම වැඩිම ප්‍රමාණයක් සහ දෙවැනියට වැඩිම ප්‍රමාණයක් ලැබේ තිබෙන්නේ කුමන ස්වභාවයේ (පනතේ 27 වගන්තිය යටතේ විශේෂිතව දක්වා ඇති පරිදි) තොරතුරු සම්බන්ධයෙන්ද?	
6.1.1	වැඩිම ප්‍රමාණයක්-	27.(3).(1)ආ

6.1.2	දෙවැනියට වැඩිම ප්‍රමාණයක් -	27.(3).(1)අංගමලී
6.2	පහත දැක්වෙන බාණ්ඩ යටතේ කොමිෂන තොරතුරු ඉල්ලීම ප්‍රමාණයක් ලැබේ තිබේද?	සංඛ්‍යාව
6.2.1	ප්‍රසම්පාදනය සම්බන්ධව	-
6.2.2	ඇයතනික ගැටළු	-
6.2.3	දේශපාලන වින්දිතභාවය	-
6.3.4	මූල්‍ය (අයවැය සහ ව්‍යාපෘති ඇතුළත්ව)	26
6.2.5	පාරිසරික	-
6.2.6	ප්‍රතිපත්ති	-
6.2.7	වෙනත් (කරුණාකර සඳහන් කරන්න)	-

7. තොරතුරු ඉල්ලා සිටින්නා පිළිබඳ පැනිකඩි

		තොරතුරු ඉල්ලීම සංඛ්‍යාව	සමස්ථයෙන්%
7.1	තනි පුද්ගලයන් විසින් සිදු කරන ලද තොරතුරු ඉල්ලීම ගණන	16	61.5%
7.2	සංචිත විසින් සිදු කරන ලද තොරතුරු ඉල්ලීම ගණන	10	38.5%
7.3	පහත දැක්වෙන පළාත් වලින් ලැබේ ඇති තොරතුරු ඉල්ලීම සංඛ්‍යාව සඳහන් කරන්න.		
7.3.1	මධ්‍යම පළාත	2	7.69%
7.3.2	නැගෙනහිර පළාත	1	3.85%
7.3.3	උතුරු මැද පළාත		
7.3.4	උතුරු පළාත	1	3.85%
7.3.5	වයඹ පළාත		
7.3.6	සබරගමු පළාත		
7.3.7	දකුණු පළාත	3	11.53%
7.3.8	උජව පළාත	1	3.85%
7.3.9	බස්නාහිර පළාත	18	69.23%

8. තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කිරීම නිසා යම් තැනැත්තේක් සම්බන්ධයෙන් යම්කිසි දඩුවමක්/ විනය ක්‍රියාමාර්ගයක් ලබා දුන්නේද? (කරුණාකර විස්තර සපයන්න)

නැත

9. අභියාචනා සහ කොමිෂන් සභාවේ මාර්ගෝපදේශන

		සංඛ්‍යාව
නම් කළ නිලධාරියා වෙත ඉදිරිපත් කළ අභියාචනා		
9.1	නම් කළ නිලධාරියා වෙත ඉදිරිපත් කළ අභියාචනා සංඛ්‍යාව	-
9.2	නම් කළ නිලධාරියාගේ මගපෙන්වීම මත තොරතුරු ලබාදුන් වාර ගණන	-
තොරතුරු කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ අභියාචනා		
9.3	පොදු අධිකාරිය නොනිසි ලද සහ තොරතුරු ලබා නොදීම නිසා කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් වූ සම්පූර්ණ අභියාචනා ගණන	-
9.4	තොරතුරු සපයන ලෙස කොමිෂන් සභාව විසින් නියෝග කරන ලද / මග පෙන්වීම සිදු කරන ලද (අභියාචනා සභාව වාසි සහගත වූ සාර්ථක අභියාචනා ගණන) සම්පූර්ණ වාර ගණන	-

10. තොරතුරු කළමනාකරණය සහ වාර්තා සංවිත කිරීම.

10.1.	තොරතුරු කළමනාකරණය කරන ආකාරය සහ වාර්තා සංවිත කරන ආකාරය පිළිබඳ විස්තර සපයන්න	පැරණි ලිපි ගොනු ලේඛනාගාරයේ ගබඩා කර ඇති අතර වාර්තා, වෙබ් අඩවියෙහි ද ඇතුළත් කොට ඇත. දත්ත හා තොරතුරු ITMIS දත්ත පද්ධතිය තුළ ඇතුළත් කර ඇත. තවද එක් එක් නිලධාරියා තම විෂයට අදාළ දත්ත හා තොරතුරු අමාත්‍යංශයේ පරිගණක පද්ධතිය තුළ සකස් කර ඇති ගෝල්ඩර් (Folders) තුළ ගබඩා කර ඇත.
10.2	වසර තුළ එම ක්‍රමය යාවත්කාලීන කළේද? ඔවුන් නම් විස්තර සපයන්න	මුව

10.3	වාර්තා සංචිත කරන ආකාරය පිළිබඳ විස්තර සපයන්න. (දුදා: වාර්තා කාමරය, විද්‍යුත් දත්ත බැංකුව සහිතව/රහිතව ලේඛන පිටපත්, ක්ෂේත්‍රය තුළ/ක්ෂේත්‍රයන් පිටත)	වාර්තා කාමරය තුළ ලිපිගොනු ගබඩා කොට ඇත. විද්‍යුත් දත්ත පරිගණක මගින් හා අමාත්‍යාංශ එවත් අඩවිය මගින් සංචිත කර ඇත.
10.4	පහසුවෙන් සොයාගත හැකි ආකාරයට වාර්තා සංචිතය පරිභිලනය, සුවිගතකරණය සහ සංචිත කිරීම සිදුවේද? (විස්තර සපයන්න)	ඔවුන් සුවිගත කොට ඇත.
10.5	ඉහතින් දැක්වූ වාර්තා සුවිගතකරණය සහ පරිභිලන ක්‍රමය ගතවූ වර්ෂය තුළ වැඩිදියුණු කළේද යන්න පිළිබඳ විස්තර සපයන්න.	නැත.
10.6	එබදු වාර්තා සංචිතයකදී වාර්තාවක් සොයා ඉදිරිපත් කිරීම සඳහා දළ වශයෙන් කොපමණ කාලයක් ගන වේද?	නිශ්චිත කොරතුරු සහිතව විමසීම කරන්නේ නම් ඉල්ලීම ලද සැනින් ලබා දිය හැකිවේ.
10.7	හෙතිනික වාර්තා සංචිතයකදී එකී වාර්තා ක්ෂේත්‍රය තුළ/ක්ෂේත්‍රයෙන් පිටත යන දෙයාකාරයෙන්ම සංචිත කෙරේද? (විස්තර සපයන්න)	නැත
10.8	පවත්නා වාර්තා (2017 පෙබරවාරි 3 දින දක්වා) වසර 10කටත් නව වාර්තා (2017 පෙබරවාරි 4 වැනිදායින් පසු) වසර 12 කටත් පවත්වා ගැනීමට ක්‍රමයක් සකස් කර තිබේද? (විස්තර සපයන්න)	ඔවුන් ලේඛනාගාරයේ සුරක්ෂිත කර ඇත.
10.9	එබදු වාර්තා සංචිත කිරීම සහ කළමනාකරණය සඳහා අයවැය වෙන් කර තිබේද?	ඔවුන්
10.10	වාර්තා ඩිජිටල් ක්‍රමයට පවත්වාගෙන තොයන්නේ නම්, වාර්තා පවත්වාගැනීම සඳහා වර්ෂය තුළ යෝජනා කළ පියවර දක්වන්න.	අදාළ තොවේ.
10.11	වාර්තා ඩිජිටල් ක්‍රමයට සංචිත කළේ නම්, එය සිදු කළේ පොදු අධිකාරිය තුළද? නැතිනම බාහිර ආයතනයක් තුළද? (විස්තර දක්වන්න)	ආයතනය තුළ
10.12	ඩිජිටල් ක්‍රමයෙන් සංචිත කළ වාර්තා / දත්ත අන්තර්ජාලය හරහා ලබාගත හැකිද?	ඔවුන්
10.13	මුව් නම්, ජාලගත ආරක්ෂාව අවම වශයෙන් මසකට වරක් යාවත්කාලීන කළේද?	මුව්

11. වාර්තා පවත්වාගෙන යාම කළමනාකරණය සහ විනාශ කිරීම පිළිබඳ භාවිතයන් වැඩි දියුණු කිරීම සහ ඒ සම්බන්ධ බාධක ඉවත් කිරීම සඳහා ඔබ ඉදිරිපත් කරන යෝජනා කවරේද?

වාර්තා වල මඟ පිටපත් වශයෙන් ගබඩා කිරීම.

12. පුරවැසියන්ට තොරතුරු ලබා ගැනීම සඳහා නිබෙන පහසුකම් මොනවාද? වර්ෂය තුළ එකී පහසුකම්වල වැඩි දියුණු කිරීමක් කළේ නම් එය ද ඇතුළත්ව කරුණාකර විස්තර දක්වන්න.

පොදුවේ ලබාදිය හැකි සියලු තොරතුරු අමාත්‍යාංශ වෙත අඩවියෙහි ඇතුළත් කර ඇති අතර එම තොරතුරු නිරන්තරයෙන් යාචන්කාලීන සිදු කරනු ලබයි. වෙනත් තොරතුරු විමසා ඇති විට තොරතුරු ඉල්ලීම ලද සැනින් පනත ප්‍රකාරව තොරතුරු නිකුත් කිරීම සිදුකරනු ලබයි.

13. තොරතුරු ඉල්ලීම හරහා පොදු අධිකාරිය විසින් වර්ෂය තුළ කොපම් ගාස්තුවක් එකතු කර ගන්නා ලද්දේ ද?

මුදල් අය කර නොමැත.

14. විනිවිද්‍යාවය වැඩිදියුණු කිරීම පිණිස ඔබට ඉදිරිපත් කළ හැකි යෝජනා කවරේද?

14.1	පොදු අධිකාරිය තුළ සිදු කළ යුතු වැඩිදියුණු කිරීම	දත්ත හා වාර්තා යාචන්කාලීනව පවත්වාගෙන යුම ආයතනය සිදු කරනවාද යන්න අධික්ෂණය කිරීම හා ඒ සම්බන්ධව නිශ්චිත වගකීම පැවරීම.
14.2	වැඩි දියුණු කිරීම පොදු වගයෙන්	

15. වෙනත් යම් තොරතුරක් හෝ විවේචනයක් සැපයීමට බලාපොරොත්තු වන්නේ නම් ඒවා මෙහි දක්වන්න.

අත්සන

නම හා තනතුර : ඩි.එම.ආර. විජේකේරීන් මය - අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (රාඹ.) / තොරතුරු නිලධාරී දිනය : 2025.06.30

ඩි.එම.ආර. විජේකේරීන්
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (රාඹ.)
ජාතික අයවුය දෙපාර්තමේන්තුව
මහා හා ජෛවායාරය
කොළඹ 01.

